

**මහජන බැංකුව - 2011**

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 සමුභ මූල්‍ය ප්‍රකාශන**

බැංකුවේ මූල්‍ය ප්‍රකාශන , දේශීය බැංකු ඒකක , අක්වෙරළ බැංකු ඒකකය සහ බැංකුවේ පුර්ණ කොටසක් වන විදේශ මෙහෙයුම්වල මූල්‍ය ප්‍රකාශනවල ඒකාබද්ධ විමෙන් සමන්විත වේ. සමුභයේ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතවලට ( ශ්‍රීලංගිප්‍ර) අනුකූලව බැංකුවේ හා එහි පරිපාලිත හා ආශ්‍රිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශනවල ඒකාබද්ධ විමෙන් සමන්විත වේ. සී/ස පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික ) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 99% ක්, සී/ස පීපල්ස් ලීසින් ( පුද්ගලික ) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 75% ක් , සී/ස පීපල්ස් මර්චන්ට් බැන්ක් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 26.13% ක් හා සී/ස ස්මාර්ට් නෙට් ලංකා ( පුද්ගලික ) සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 37.3 % ක් ශේෂ පත්‍ර දිනයට බැංකුව සතුව තිබුණි.

2011 දෙසැම්බර් 31 දිනට සහ ඉකුත් වර්ෂයේ එක් එක් සමාගමෙහි බැංකුවේ ආයෝජනවල තත්ත්වය පහත පරිදි විය.

	ආයෝජන			
	2011	අයිතිය ප්‍රතිශතය	2010	අයිතිය ප්‍රතිශතය
	රු.000		රු.000	
<u>පරිපාලිත සමාගම්</u>				
සී/ස පීපල්ස් ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගම	4,950	99	4,950	100
සී/ස පීපල්ස් ලීසින් (පුද්ගලික) සමාගම	1,415,000	75	1,515,000	99
	<u>1,419,950</u>		<u>1,519,950</u>	
<u>ආශ්‍රිත සමාගම්</u>				
සී/ස පීපල්ස් මර්චන්ට් බැන්ක්	273,100	26.13	155,500	26.13
සී/ස ස්මාර්ට් නෙට් ලංකා (පුද්ගලික )	25,000	37.3	25,000	37.3
	<u>298,100</u>		<u>180,500</u>	
සී/ස ස්මාර්ට් නෙට් ලංකා (පුද්ගලික ) සඳහා ප්‍රතිපාදන	(25,000)		(25,000)	

273,100

155,500

1.2 මතය

-----  
 ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනවලින් 2011 දෙසැම්බර් 31 දිනට බැංකුවේ හා එහි පරිපාලිතයන්ගේ මූල්‍ය තත්ත්වය සහ එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නාවූ මතය වේ.

1.3 වෙනත් නීති හා රෙගුලාසි අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව

-----  
 1988 අංක 30 දරන බැංකු පනත හා පසුව එයට කරන ලද සංශෝධන යටතේ අවශ්‍ය කරන තොරතුරු මෙම ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කරන ලදී.

1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

1.4.1 ගිණුම්කරණ අඩුපාඩු

-----  
 ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ පෙර සවි කන්සිල් වහල ආවරණයන් හදිසි කඩා වැටීමෙන් පසු, ඉතිරි කොටස් කඩා වැටීම වැලැක්වීම සඳහා නාවකාලික ආධාරක ක්‍රමයක් සකස් කිරීම සඳහා රු.4,563,357 ක මුදලක් වැයකර තිබුණි. මෙම පිරිවැය සමාලෝචිත වර්ෂයේ ආදායමට එරෙහිව අයකරනු වෙනුවට අවිනිශ්චිත ගිණුමට සාවද්‍යව භර කර තිබුණි.

1.4.2 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

-----  
 පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) 2011 දෙසැම්බර් 31 දිනට වෙනත් වගකීම් ගිණුම් වල රු.21,353,080 ක් වූ ශේෂ නිරවුල් කිරීමට කටයුතු කිරීමෙන් තොරව වර්ෂ 07 කට වඩා වැඩි කාලයක් වලනය නොවී පැවතුණි.

(ආ) රු.5,908,121 ක් වූ හිමිකම් ඉල්ලුම් නොකරන ලද අන්තර් බැංකු ශේෂය නිරවුල් කිරීමෙන් තොරව වර්ෂය අවසානයට ගිණුම්වල පැවතුණි.

(ඇ) ප්‍රධාන කාර්යාලය හා සියළුම ශාඛා අතර ගනුදෙනු වාර්තා කිරීම සඳහා පවත්වන ලද අතරමැදි ගිණුම් වල ශේෂ එකිනෙක නිරවුල් කළ යුතුය. කෙසේ වුවද, 2011 දෙසැම්බර් 31

දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවල රු.75,380,636 ක් වූ වෙනස්කම් පෙන්වා තිබුණි.

**1.4.3 විගණනය සඳහා සාක්ෂි නොවීම**

පහත ගණුදෙනුවල ආධාරක ලියකියවිලි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

	ගිණුම් විෂයය	මුදල	ඉදිරිපත් නොකළ සාක්ෂි
	-----	-----	-----
		රු.	
(i).	බදු පදනමට ගත් පරිගණක	1,107,880,145	සන්‍යෝක්ෂණ වාර්තා හෝ අනුරූපී සාක්ෂි
(ii).	වෙනත් වත්කම් ( වැවිලි ණය ගිණුම මත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබිය යුතු )	28,220,003	සනාථ කිරීම හෝ ආධාරක ලියකියවිලි
(iii).	වෙනත් වත්කම් ( අවිනිශ්චිත ගිණුම- ණය තොරතුරු කාර්යාංශයට ගෙවිය යුතු )	2,157,087	සනාථ කිරීම හෝ ආධාරක ලියකියවිලි
(iv).	වෙනත් වත්කම් ( අවිනිශ්චිත ගිණුම - ලංකා බැංකුව 1 )	5,200,550	ආධාරක ලියකියවිලි
(v).	ප්‍රති මූල්‍ය ණය ගැනීම	431,069,424	සනාථ කිරීම
(vi).	අනාගත බස් ණය ව්‍යාපෘතිය	269,824,282	ණය ගිවිසුම් හෝ වෙනත් ආධාරක ලියකියවිලි
(vii).	වෙනත් වත්කම් - ( අවිනිශ්චිත ගිණුම උකස් දේපල )	751,939	ආධාරක ලියකියවිලි

**1.4.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම**

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 1961 අංක 29 දරන මහජන බැංකු පනත	බැංකුවේ අනුදත් කොටස් ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් 20,000,000 කට සීමාවේ. නිකුත් කර ඇති කොටස ප්‍රමාණය රු.999,960 ක් වුවත්

විභජනයට නියමිතව ඇති ප්‍රාග්ධනය රු.මිලියන 7,152 ක් වන අතර, එය මහජන බැංකු පනතේ සඳහන් අනුදත් ප්‍රාග්ධනයද ඉක්මවන කොටස් 143,040,000 ප්‍රමාණයකට සමානය. කෙසේ වුවද, ප්‍රාග්ධන විභජනයට නියමිත ගිණුමේ රඳවා ඇති රු.මිලියන 7,152 ක් වන අනුදත් කොටස් ප්‍රාග්ධනය මහජන බැංකු පනත සංශෝධනය කර තවදුරටත් වැඩිකළ යුතුය.

(ආ) 2005 අප්‍රේල් 12 දිනැති අංක 02/17/402/0073/001 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශ

ශ්‍රී ලංකා මහ බැංකු මාර්ගෝපදේශය ප්‍රකාරව වර්ෂ 2007 අවසානය වන විට සියළු බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ප්‍රාග්ධනය රු.මිලියන 2,500 දක්වා වැඩි කළ යුතුය. කෙසේ වුවද, අවශ්‍ය ප්‍රාග්ධනයට ලඟා වී නොමැති බැංකු කීපයක් සඳහා 2006 වර්ෂය අවසාන වන විට අවම වශයෙන් 50% ක වර්ධනයක් ලබා ගැනීමට හා 2007 වර්ෂය අවසාන වන විට රු.මිලියන 2500 කට සම්පූර්ණයෙන් ලඟා වීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසරදී තිබුණි. එහෙත් බැංකුව 2011 දෙසැම්බර් 31 වන විටත් අවශ්‍ය ප්‍රාග්ධනයට ලඟාවී නොතිබුණු අතර 2011 දෙසැම්බර් 31 වන විට පැවති උගන්වාය රු.මිලියන 2,450 ක් විය.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ සහ සමූහයේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය පිළිවෙලින් රු.මිලියන 15,311 ක හා රු.මිලියන 21,003 ක බදු පූර්ව ශුද්ධ ලාභයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ බැංකුවේ සහ සමූහයේ බදු පූර්ව ශුද්ධ ලාභය පිළිවෙලින් රු.මිලියන 8,771 ක් හා රු.මිලියන 11,370 ක් විය. එබැවින් බැංකුවේ සහ සමූහයේ මූල්‍ය ප්‍රතිඵලවල පිළිවෙලින් රු.මිලියන 6,540 ක හා රු.මිලියන 9,633 ක වර්ධනයක් දැක්වුණි.

සමාලෝචිත වර්ෂයේ හා ඉකුත් වර්ෂයේ විවිධ අදියරයන්හි මූල්‍ය ප්‍රතිඵලවල සාරාංශයක් පහත වගුවෙන් දැක්වේ.

	<u>දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය</u>			
	<u>2011</u>		<u>2010</u>	
	<u>බැංකුව</u>	<u>සමූහය</u>	<u>බැංකුව</u>	<u>සමූහය</u>
	<u>රු.මිලියන</u>	<u>රු.මිලියන</u>	<u>රු.මිලියන</u>	<u>රු.මිලියන</u>
පොලී ආදායම	61,822	74,115	56,534	64,559
පොලී වියදම	(31,703)	(37,454)	(30,636)	(33,929)
ශුද්ධ පොලී ආදායම	30,119	36,661	25,898	30,630
වෙනත් ආදායම	7,003	6,823	5,998	6,368
මෙහෙයුම් ආදායම	<u>37,122</u>	<u>43,484</u>	<u>31,896</u>	<u>36,998</u>
මෙහෙයුම් වියදම	(20,351)	(22,991)	(21,305)	(23,386)
ණය පාඩු වෙන්කිරීමට පෙර ලාභය සහ ගනුදෙනු සුරැකුම්පත් / වෙනත් ගනුදෙනු වටිනාකම අඩුවීම සඳහා වෙන්කිරීම්	16,771	20,493	10,591	13,612
ප්‍රතිපාදනය	(1,460)	476	(1,820)	(2,227)
මෙහෙයුම් ලාභය	15,311	20,969	8,771	11,385
බදු වලට පෙර ආශ්‍රිත සමාගම් වල ලාභ කොටස	-	34	-	(15)
බදු වලට පෙර ලාභය	15,311	21,003	8,771	11,370
බදු සඳහා ප්‍රතිපාදන	(5,153)	(7,068)	(3,565)	(4,788)
බදු වලට පසු ලාභය	<u>10,158</u>	<u>13,935</u>	<u>5,206</u>	<u>6,582</u>

2.1.2 මෙහෙයුම් සමාලෝචනය

2.1.2.1 අංශ වශයෙන් ණය අනාවරණය

ලබාගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ තුනක් සඳහා බැංකුවේ අංශ වශයෙන් ණය අනාවරණය සාරාංශ කර පහත දැක්වේ.

අංශය	2011	2010	2009	2008
(i). මුළු ණය සහ අත්තිකාරම් (රු.මිලියන)	478,345	371,804	299,077	263,462
(ii). වාර්ෂික වැඩිවීම/ (අඩුවීම) අනුපාතය	28.6%	24.3%	13.5%	3.9%
(iii). උකස් අත්තිකාරම් (රු.මිලියන)	186,994	133,299	97,534	89,288
උකස් / මුළු අත්තිකාරම් අනුපාතය	39.1%	35.9%	32.6%	33.9%
(iv). කෘෂිකර්ම හා ධීවර (රු.මිලියන )	30,781	29,204	34,442	3,307
කෘෂිකර්ම හා ධීවර / මුළු අත්තිකාරම් අනුපාතය	6.4%	7.9%	2.1%	1.3%
(v). ඉදිකිරීම් (රු.මිලියන )	89,147	71,724	55,687	63,107
ඉදිකිරීම් / මුළු අත්තිකාරම් අනුපාතය	18.6%	19.3%	18.6%	24%
(vi). වෙළඳ (රු.මිලියන)	74,787	65,443	50,551	40,938
වෙළඳ / මුළු අත්තිකාරම් අනුපාතය	15.6%	17.6%	16.9%	15.5%
(vii). වෙනත් සේවා (රු.මිලියන )	72,384	38,307	25,572	36,172
වෙනත් සේවා / මුළු අත්තිකාරම් අනුපාතය	15.1%	10.3%	8.6%	13.7%
(viii). ක්‍රෙඩිට් කාඩ් (රු.මිලියන )	932	834	875	906
ක්‍රෙඩිට් කාඩ් / මුළු අත්තිකාරම් අනුපාතය	0.2%	0.2%	0.3%	0.3%
(ix). නිෂ්පාදන (රු.මිලියන )	14,023	23,014	21,912	15,099
නිෂ්පාදන / මුළු අත්තිකාරම් අනුපාතය	2.9%	6.2%	7.3%	5.7%
(x). සංචාරක (රු.මිලියන )	3,509	3,200	4,287	4,496
සංචාරක / මුළු අත්තිකාරම් අනුපාතය	0.7%	0.9%	1.4%	1.7%
(xi). මූල්‍ය හා ව්‍යාපාර සේවා (රු.මිලියන)	5,003	4,375	5,344	4,764
මූල්‍ය හා ව්‍යාපාර සේවා / මුළු අත්තිකාරම් අනුපාතය	1.0%	1.2%	1.8%	1.8%

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය තුළ , බැංකුවේ මුළු ණය අනාවරණය ඉකුත් වර්ෂයට වඩා රු.මිලියන 74,974 කින් එනම් 28.6% කින් වැඩිවී තිබුණි. මෙම වර්ධනය සඳහා උකස් ණය අත්තිකාරම් රු.මිලියන 53,695 ක් වූ සැලකිය යුතු ප්‍රමාණයකින් දායකවී තිබුණු අතර මුළු ණය අනාවරණය සඳහා වෙනත් අංශවල දායකය, වෙනත් සේවාහැර, ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී අඩු වී තිබුණි.

(ආ) 1961 අංක 29 දරන මහජන බැංකු පනතේ 4 වගන්තිය ප්‍රකාරව, බැංකුවේ අරමුණ ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරය , ග්‍රාමීය බැංකුකරණය , කෘෂිකර්මය හා කර්මාන්ත සංවර්ධනය කිරීම සහ සහායවීමයි. කෙසේ වුවද ලබාගත හැකිවූ තොරතුරු අනුව , කෘෂිකර්මය සහ ධීවර , සංචාරක , නිෂ්පාදන , ඉදිකිරීම් , වෙළඳාම , වෙනත් සේවා සහ මූල්‍ය හා ව්‍යාපාර සේවා අංශ සඳහා ණය පහසුකම් ප්‍රවර්ධනයට යොමු කරන ලද අවධානය සතුටුදායක නොවූ අතර මුළු ණය කළඹෙහි එම අංශවල සංයුතිය 2010 සහ 2011 වර්ෂ තුළදී පිරිහීමට පත්ව තිබුණි. උකස් අන්තිකාරම් සංයුතිය ඉකුත් වර්ෂයට වඩා 2011 වර්ෂයේදී 39.1% කින් වැඩිවී තිබුණි.

(ඇ) බැංකු ණය නිෂ්පාදිත ලාභදායත්වය අනුව, ක්‍රෙඩිට් කාඩ් පරිභෝජනය මත අන්තිකාරම් වෙනත් ණය නිෂ්පාදිත සමඟ සැසඳීමේදී ඉතා වැඩිවී තිබුණි. කෙසේ වුවද , පසුගිය වර්ෂ 4 තුළ මුළු ක්‍රෙඩිට් කාඩ් අනාවරණය සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබුණද මහජන බැංකුවේ මුළු ණය අනාවරණයෙන් ක්‍රෙඩිට් කාඩ් සංයුතිය කිසිදු වර්ධනයක් නොමැතිව 0.2% ක මට්ටමක පැවතුණු අතර පුද්ගලික අංශයේ වානිජ බැංකු වල ක්‍රෙඩිට් කාඩ් සංයුතිය මුළු ණය අනාවරණයෙන් 2% කට වැඩි ප්‍රමාණයක් පවත්වා ගනිමින් මුළු ණය අනාවරණයේ ක්‍රෙඩිට් කාඩ් සංයුතිය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබුණි.

### 2.1.2.2 මෙහෙයුම් ප්‍රතිඵල සාරාංශය

ලබාගත හැකිවූ තොරතුරු අනුව , 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හා ඉකුත් වර්ෂ 04 සඳහා මෙහෙයුම් ප්‍රතිඵල සාරාංශ කර පහත දැක්වේ.

දර්ශකය	2011	2010	2009	2008
-----	-----	-----	-----	-----
	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන	රු.මිලියන
(අ) මුළු ආදායම	68,826	62,532	69,050	58,948
වැඩිවීම / (අඩුවීම) අනුපාතය	10.1%	(9.5%)	17%	22.8%
(ආ) පොලී ආදායම	61,822	56,534	62,341	53,454
වැඩිවීම / (අඩුවීම) අනුපාතය	9.3%	(9.3%)	16.6%	24
(ඇ) පොලී වියදම	31,703	30,635	38,415	34,492
වැඩිවීම / (අඩුවීම) අනුපාතය	3.5%	(20.3%)	11.4%	29.9%
(ඈ) ශුද්ධ පොලී ආදායම	30,119	25,898	23,927	18,962
වැඩිවීම / (අඩුවීම) අනුපාතය	16.29%	8.23%	26.18%	15%
(ඉ) වෙනත් මෙහෙයුම් ආදායම	7,004	5,998	6,708	5,495
වැඩිවීම / (අඩුවීම) අනුපාතය	16.8%	(10.6%)	22.1%	11.9%

(ඊ)	ශුද්ධ ආදායම	37,123	31,897	30,635	24,456
	වැඩිවීම / (අඩුවීම) අනුපාතය	16.4%	4.1%	25.3%	14%
(උ)	මෙහෙයුම් වියදම	20,352	21,305	19,719	17,159
	වැඩිවීම / (අඩුවීම) අනුපාතය	(4.5%)	8%	14.9%	9.1%
(ඌ)	මෙහෙයුම් ලාභය / ( පාඩුව )	15,311	8,771	6,076	5,664
	වැඩිවීම අනුපාතය	74.6%	44.3%	7.3%	13.2%
(එ)	බදු වලට පසු ලාභය	10,157	5,206	3,320	2,705
	වැඩිවීම අනුපාතය	95.1%	56.8%	22.8%	13.9%

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකු මුළු පොලී ආදායම රු.මිලියන 61,822 ක් වූ අතර මුළු පොලී වියදම රු.මිලියන 31,703 ක් විය. ඉකුත් වර්ෂයට වඩා සමාලෝචිත වර්ෂයේ පොලී ආදායම හා වියදම වැඩිවීමේ අනුපාතය පිළිවෙලින් 9.3% ක් හා 3.5% ක් විය. පොලී ආදායමේ හා පොලී වියදමේ මෙම හිතකර වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ 2011 වර්ෂය අවසානයට රු.මිලියන 6,540 කින් එනම් 74.6% කින් මෙහෙයුම් ලාභය වැඩිවීමට හේතුවූ සමාලෝචිත වර්ෂය තුළදී තැන්පතු හා ණයදීමේ පොලී අනුපාතය පිළිබඳ උච්චාවචනයයි.
- (ii) බැංකුවේ වෙනත් ආදායම ප්‍රධාන වශයෙන් ගාස්තු හා කොමිස් ආදායම, ලාභාංශ ආදායම හා බොල් ණය අයකර ගැනීම් වලින් සමන්විත වේ. සමාලෝචිත වර්ෂය තුළදී වෙනත් ආදායම රු.මිලියන 1,006 කින් වැඩිවීමට ගාස්තු හා කොමිස් ආදායම හා ලාභාංශ ආදායම වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

### 2.1.2.3 ශාඛා කාර්ය සාධනය හා ලාභදායීත්වය

ලබාගත හැකි වූ තොරතුරු අනුව බැංකු ශාඛා 339 කින් ශාඛා 331 ක් වෙන්කළ වියදමට පෙර රු.මිලියන 16,799.04 ක මුළු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර ශාඛා 08 ක් රු.මිලියන 28.42 ක පාඩුවක් වාර්තා කර තිබුණි. එම ශාඛා වූයේ මරදමුනෙයි , පුල්මුඩේ , නඹලගමුව, කරාපිටිය , රන්ත , වීරකැටිය, පල්ලෙබැද්ද , මැල්සිරිපුර හා බඩල්කුඹුරයි.

කලාප හා ප්‍රාදේශීය වශයෙන් යළි වෙන්කළ වියදමට පෙර ලාභය එක් සේවකයෙකු වෙනුවෙන් සලකන විට බස්නාහිර කලාපය එක් සේවකයෙකු වෙනුවෙන් ඉහලම ලාභය ලෙස රු.මිලියන 3.67 ක් වාර්තා කර තිබුණු අතර එය දකුණු කලාපයෙහි වාර්තා කර තිබුණේ රු.මිලියන 1.49 ක අඩුම ලාභයක් ලෙසය.



කොළඹ ප්‍රදේශය එක් සේවකයෙකුට රු.මිලියන 6.28 ක ඉහළම ලාභය වාර්තා කර තිබුණු අතර පොළොන්නරුව ප්‍රදේශය රු.මිලියන 1.20 ක අඩුම ලාභයක් වාර්තා කර තිබුණි. මුලස්ථාන ශාඛාව එක් සේවකයෙකුට රු.මිලියන 29.24 ක ඉහළම ලාභය වාර්තා කර තිබුණු අතර කයිටිස් ශාඛාව එක් සේවකයෙකුට අඩුම ලාභය රු.මිලියන 0.17 ක් ලෙස වාර්තා කර තිබුණි. විරකැටිය ශාඛාව එක් සේවකයෙකුට රු.මිලියන 0.94 ක වැඩිම අලාභයක් වාර්තා කර තිබුණි.

2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා බැංකුවේ කලාප අනුව ශාඛා ජාලය හා ඒවායේ ලාභදායීත්වය පහත දැක්වේ.

කලාපය	ශාඛා සංඛ්‍යාව	සේවක සංඛ්‍යාව	මුළු ලාභය	එක් සේවකයෙකුට ලාභය
			රු.මිලියන	රු.මිලියන
මධ්‍යම කලාපය	39	927	1,633.58	1.76
නැගෙනහිර කලාපය	29	587	1,298.48	2.21
උතුරු මැද කලාපය	27	533	870.02	1.63
දකුණු කලාපය	41	853	1,274.16	1.49
සබරගමුව කලාපය	31	507	986.37	1.94
බස්නාහිර කලාප I	58	1,305	4,790.58	3.67
බස්නාහිර කලාපය II	38	892	2,788.95	3.13
වයඹ කලාපය	31	782	1,619.67	2.07
උතුරු කලාපය	20	370	682.00	1.84
උගව කලාපය	25	477	833.65	1.85
එකතුව	<u>339</u>	<u>7,233</u>	16,827.47	
අඩුකළා :- යළි වෙන් කළ වියදම			(11,773.80)	
යළි වෙන් කළ වියදමට පසු ලාභය			<u>5,053.67</u>	

#### 2.1.2.4 බැංකුවේ ණය ගැනීම

2011 දෙසැම්බර් 31 දිනට මුළු ණය ගැනීම් රු.මිලියන 26,071 කින් එනම් ඉකුත් වර්ෂයට වඩා 71% කින් වැඩිවී තිබුණද බැංකුවේ පොලී වියදම රු.මිලියන 1,067 කින් එනම් 3.48% කින් පමණක් වැඩිවී තිබුණි. 2011 වර්ෂයට අවසානයට බැංකුවේ එක්ෂණ ණය ගැනීම් රු.මිලියන 38,657 කින් වැඩිවී

නිවුණු අතර වෙනත් ණය ගැනීම් ( භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර / පොරොන්දු නෝට්ටු / ප්‍රති මිලදී ගැනීම් (Pro Notes Repurchases ) රු.මිලියන 13,007 කින් අඩුවී තිබුණි. එබැවින් බැංකුවේ ලාභදායීත්වයට සෘණ බලපෑමක් ඇති කරන බැංකුවේ පොලී වියදම අනාගත වර්ෂ වලදී සැලකිය යුතු ලෙස වැඩිවනු ඇත.

2011 වර්ෂය අවසානයට හා ඉකුත් වර්ෂයේදී බැංකුවේ මුළු ණය ගැනීම් පහත දැක්වේ.

විස්තරය	2011	2010	විචලනය	%
-----	-----	-----	-----	
		රු.මිලියන	රු.මිලියන	
ප්‍රතිමූල්‍ය ණය ගැනීම් ;				
ශ්‍රී ලංකා මහ බැංකුව	3,065	2,734	331	12.1
මූල්‍ය ආයතන	764	674	90	13.3
දිගුකාලීන ණය ගැනීම්;				
මූල්‍ය ආයතන	270	270	-	-
වෙනත් ණය ගැනීම්;	42,342	3,685	38,657	10.49
ඒකමණ ණය ගැනීම්				
භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර /	16,307	29,314	(13,007)	(44.3)
පොරොන්දු නෝට්ටු/ ප්‍රති මිලදී				
ගැනීම් (Pro Notes Repurchases				
)	-----	-----	-----	
මුළු ණය ගැනීම්	<u>62,748</u>	<u>36,677</u>	<u>26,071</u>	

#### 2.1.2.5 ගනුදෙනුකරුවන්ගේ තැන්පතු

ආකර්ෂණීය පොලී අනුපාතයන්ට ගනුදෙනුකරු හිතකාමී පහසුකම් සහිත නව නිෂ්පාදන හඳුන්වාදීම මගින් ගනුදෙනුකරුවන්ගේ ඉතිරිකිරීම් හා කාලීන තැන්පතු වැඩිකර ගැනීම හේතුවෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී ගනුදෙනුකරුවන්ගේ තැන්පතු 16.8% කින් සැලකිය යුතු ලෙස වැඩිවී තිබුණි. දියත් කරන ලද ආක්‍රමණශීලී ප්‍රවර්ධන ව්‍යාපාරද මෙම වැඩිවීමට දායකවී තිබුණි.

ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය අවසානයට ගනුදෙනුකරුවන්ගේ තැන්පතුවල තත්ත්වය පහත දැක්වේ.

තැන්පතු වර්ගය	2011	2010	විචලනය	%
ඉල්ලුම් තැන්පතු	42,521	40,617	1,904	4.7
ඉතිරි කිරීම් තැන්පතු	232,339	203,004	29,335	14.5
කාලීන තැන්පතු	252,009	215,107	36,902	17.1
තැන්පතු සහතික	413	244	169	69.3
වෙනත් තැන්පතු	12,579	3,168	9,411	297.1
<b>මුළු තැන්පතු</b>	<b><u>539,862</u></b>	<b><u>462,141</u></b>	<b><u>77,721</u></b>	<b>16.8</b>

**2.1.2.6 ණය සහ අත්තිකාරම්**

**(අ) අක්‍රීය ණය සහ අත්තිකාරම්**

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) 2012 ජුනි 30 දිනට රු.මිලියන 05 ට වැඩි අක්‍රීය ණය වර්ගයට අයත් හිඟ ණය 127 ක එකතුව රු.5,863,158 ,802 ( ප්‍රාග්ධන මුදල රු.4,075,167,312 ක් හා පොලිය රු.1,787,991,490 ක් ඇතුළුව ) ක් විය.
- (ii) 2012 ජුනි 30 දිනට රු.මිලියන 05 ට වැඩි අයිරා වර්ගයේ අක්‍රීය ණය වර්ගයට අයත් හිඟ ණය 45 ක එකතුව රු.1,490,538,623 ( ප්‍රාග්ධන මුදල රු.793,787,125 ක් හා පොලිය රු.696,751,499 ඇතුළුව ) ක් විය.
- (iii) සමාලෝචිත වර්ෂයේ බොල් ණය ලෙස අක්‍රීය ණය අත්තිකාරම් කපා හැරී ප්‍රමාණය එකතුව රු.මිලියන 510.45 ක් වූ අතර එය ඉකුත් වර්ෂයේ රු.මිලියන 316.32 ක් වූයෙන් ඉකුත් වර්ෂයට වඩා රු.මිලියන 194.13 කින් එනම් 61.37 % කින් වැඩිවීමක් දැකවුණි.

**(ආ) ණය සහ අයිරා පරිපාලනය**

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (i) ණය අත්තිකාරම් වෙනුවෙන් ඇපයට තබා ඇති උකස් දේපලවල වලංගු විකුණුම් වටිනාකම (FSV) ඇගයීමේදී ඇපයට තබන ලද දේපල වල විකුණුම් වටිනාකම

නිරණය කිරීම සඳහා බාහිර තක්සේරුකරුගේ වාර්තාව හෝ අභ්‍යන්තර තක්සේරුකරුගේ වාර්තාව හෝ බැංකුවේ ඇගයීම් කමිටුවේ නිරණය පිළිගත හැකිද යන්න බැංකුව නිවැරදිව හඳුනා ගැනීමට අපොහොසත් වී තිබුණි. ණය අනාවරණය සමානව හෝ රු.මිලියන 05 ට වැඩි හෝ බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 0.1 ක් අඩු අවස්ථාවකදී ණය සහ අත්තිකාරම් සඳහා බැංකුවේ තබා ඇති සුරැකුම්වලට අදාළව බාහිර තක්සේරුකරුවන්ගෙන් තක්සේරු වාර්තා ලබාගැනීමට බැංකුව පියවර ගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

- (ii) "කැන්ඩි සීටි සෙන්ටර්" ඉදිකිරීමේ කාර්යය සඳහා ගනුදෙනුකරුවෙකුට රු.මිලියන 245 ක අයිරා පහසුකමක් හා රු.මිලියන 150 ක කාලීන ණය මුදලක් පිළිවෙලින් 2009 ජනවාරි 30 දින හා 2009 ජනවාරි 27 දින ආයතනික ශාඛාවෙන් ලබාදී තිබුණි. පසුව 2009 අප්‍රේල් මාසයේදී බැංකු අයිරාව සහ කාලීන ණය මුදල අක්‍රීය ණය ලෙස වර්ග කර තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ අයිරා ශේෂය රු.415,540,137 ක් වූ අතර එය 2011 ජූල 30 දිනට වලංගු විකුණුම් වටිනාකම හා ආන්තික ගිණුමේ වටිනාකම ( උකස් දේපල වල මුළු වටිනාකම රු.367,500,000 ක් වන අතර ආන්තික ගිණුම් වටිනාකම රු.32,537,249 ක් විය. ) රු.15,502,888 කින් ඉක්මවා තිබුණි. තවද ඉහත සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ පුද්ගලික ඇපකර මත ලබාදුන් ණය මත 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ අක්‍රීය වාර ණය මුදල් ශේෂය රු.252,195,501 ක් විය. කෙසේ වුවද හිඟ අයිරා මුදල හා ණය ශේෂයන් අයකර ගැනීමට කාලීන පියවර ගෙන නොතිබුණි.
- (iii) 2011 දෙසැම්බර් 31 දිනට ගනුදෙනුකරුවකුගේ මුළු හිඟ අක්‍රීය ණය ශේෂය රු.24,804,866 ක් විය. කෙසේ වුවද මෙම ණය මුදල 2009 පෙබරවාරි 02 දින අක්‍රීය ණය වර්ගයට මාරු කර වර්ෂ 2 ක් ඉකුත් වී තිබුණද හිඟ ශේෂය අයකර ගැනීමට ශාඛාවට නොහැකි වී තිබුණි. තවද ඉහත ගනුදෙනුකරු සඳහා "ගනුදෙනුකරු හඳුනාගැනීමේ අංක" ( CIF ) 7 ක් ශාඛාව විසින් ලබාදී තිබුණි.
- (iv) ගනුදෙනුකරුවෙකුට 2004 වර්ෂයේ සිට ණයවර ලිපි ( LC ) සහ කෙටි කාලීන ණය ( STL ) හා බැංකු ඇපකර ( BG ) වශයෙන් ණය සහ අත්තිකාරම් ආයතනික ශාඛාවෙන් ලබාදී තිබුණි. ගෙවීම් පැහැර හැරීම හේතුවෙන්, රු.මිලියන 151.3 ක නැවත උපලේඛනගත පැකේජයක් හා පොලී ප්‍රාග්ධනික කර රු.මිලියන 8.84 ක ණයක් බැංකුව විසින් අනුමත කර තිබුණි. 2009 වර්ෂය අවසානයට එකතුව රු.මිලියන 30.9 ක කෙටි කාලීන අක්‍රීය ණය 9 ක් තිබියදී 2010 වර්ෂය තුළදී රු.මිලියන 62.70 ක තවත් කෙටි කාලීන ණය හා ණයවර ලිපි ( LC ) පහසුකම් 9 ක් ලබාදී තිබුණි. විගණන දිනය වන 2011 ජූනි 01 දින වන විට මුළු හිඟ ශේෂය

රු.169,724,603 ක් ( ප්‍රාග්ධන මුදල රු.165,031,045 ක් හා පොලිය රු.4,693,558 ක් ) වූ අතර එය 2011 තක්සේරුව ප්‍රකාරව උකස් දේපල වලංගු විකුණුම් වටිනාකම (FSV)රු.මිලියන 14 කින් ඉක්මවා තිබුණි. කෙසේ වුවද හිඟ ණය ශේෂ අයකර ගැනීම සඳහා කාලීන පියවර ගෙන නොතිබුණි.

- (v) ආයතනික ශාඛාවෙන් 2011 ජූලි 13 දින රු.54,000,000 ක් හා රු.571,685,701 ක් වූ ණය මුදල් දෙකක් ගනුදෙනුකරුවකුට ලබාදී තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට ණය දෙකෙහි මුළු අක්‍රීය හිඟ ශේෂය පිළිවෙලින් රු.37,803,541 ක් හා රු.510,731,512 ක් විය. රු.152,000,000 ක් වටිනා නිශ්චල දේපලක් හා රු.419,685,701 ක් වටිනා පුද්ගලික ඇපකරයක් මගින් මෙම ණය සඳහා සුරැකුම් තබා තිබුණි. පළමු ණය සඳහා ඇප නැඹු සමපාර්ශ්වික දේපල වල තක්සේරුව අනුව වලංගු විකුණුම් වටිනාකම රු.මිලියන 132 ක් වූ නමුත් ශාඛාව විසින් 2011 ජනවාරි 04 දින ණය කමිටු විධායක මණ්ඩලයට යවන ලද ණය ඉල්ලුම් පත්‍රයේ වටිනාකම රු.මිලියන 143 ක් ලෙස සඳහන් තිබුණු අතර එය තක්සේරුකරුගේ තක්සේරුව රු.මිලියන 11 කින් ඉක්මවා තිබුණි. කෙසේ වුවද, හිඟ ණය ශේෂ අයකර ගැනීම සඳහා කාලීන පියවර ගෙන නොතිබුණි.
- (vi) 2011 මාර්තු 04 දින සහකාර සාමාන්‍යාධිකාරී - ආයතනික අයකර ගැනීම් විසින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( C සහ IB ) අමතන ලද ලිපිය ප්‍රකාරව , ගනුදෙනුකරු මුළු ණය හා අයිරා හිඟ ශේෂය වන රු.8,222,166 සම්පූර්ණයෙන් 2011 මාර්තු 31 ට හෝ ඊට පෙර ගෙවිය යුතුය. හිඟ ණය මුදල් ගෙවීමට ගනුදෙනුකරුට නොහැකි වුවහොත් නිරවුල් කිරීම සම්පූර්ණ වන තෙක් දිනකට රු.7,500 බැගින් අයකළ යුතුය. කෙසේ වුවද, ගනුදෙනුකරු විසින් 2012 ජූනි 01 විගණන දිනය වන විටත් මුළු හිඟ මුදල නිරවුල් කර නොතිබුණි. තවද බැංකුවේ රෙගුලාසි ප්‍රකාරව ශාඛාව විසින් දඩ මුදලක් අයකර නොතිබුණි.
- (vii) 2007 ජූනි 07 දින ගනුදෙනුකරුවකුට ශාඛාවක් විසින් අයිරා පහසුකමක් ලබාදී තිබුණි. පසුව එය 2008 ඔක්තෝබර් 03 දින අක්‍රීය ලෙස වර්ග කර තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ශේෂය රු.1,999,500 ක් විය. කෙසේ වුවද , හිඟ මුදල අයකර ගැනීමට 2009 ඔක්තෝබර් 22 දින නැවත උපලේඛනගත කිරීමෙන් පසුවද ශාඛාවට නොහැකි වී තිබුණි.
- (viii) ආයතනික ශාඛාව විසින් ගනුදෙනුකරුවකුට පුද්ගලික ඇපයක් මත අයිරා පහසුකම ලබාදී තිබූ අතර පසුව 2009 අප්‍රේල් 02 දින එය අක්‍රීය ලෙස වර්ග කර තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ශේෂය රු.5,461,688 ක් විය. කෙසේ වුවද 2012 ජූනි 21 වන විටත් හිඟ මුදල අයකර ගැනීමට ශාඛාවට නොහැකි වී තිබුණි.

(ix) ආයතනික ශාඛාව විසින් 2007 ජුනි 06 ගනුදෙනුකරුවෙකුට රු.38,000,000 ක ණය මුදලක් ලබාදී තිබුණි. 2011 දෙසැම්බර් 31 දින මුළු හිඟ ශේෂය රු.28,964,041 ක් විය. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2010 මාර්තු 26 දින පැවති රැස්වීමේදී ඇපයට තබන ලද ආනයනය කරන ලද යන්ත්‍රෝපකරණ මහජන වෙන්දේසියක් මගින් විකුණා ලැබිය යුතු මුදල් අයකර ගැනීමට යෝජනාවක් සම්මත කර තිබුණි. කෙසේ වුවද , ගන්නා ලද එම තීරණය ක්‍රියාත්මක කිරීමට 2012 ජූලි 31 වන විටත් ශාඛාව පියවර ගෙන නොතිබුණි.

(x) ආයතනික ශාඛාව විසින් 2008 පෙබරවාරි 22 දින ගනුදෙනුකරුවකුට රු.මිලියන 37.9 ක් සඳහා ණයවර ලිපි කාල සීමාව දින 360 ක් ලබාදී තිබුණු අතර 2008 අප්‍රේල් 11 දින රු.මිලියන 72 ක් වූ ( වලංගු විකුණුම් වටිනාකම ) උකස් දේපලක ඇපයක් සහිතව රු.මිලියන 10.8 ක වෙනත් ණය මුදලක් අනුමත කර තිබුණි. පසුව රු.46,214,990 ක් වූ හිඟ ණය මුදල ( හිඟ ප්‍රාග්ධන මුදල රු.39,870,990 සහ හිඟ පොලිය රු.6,344,000 ) 2009 මැයි 11 දින අක්‍රීය ණය වර්ගයට මාරුකර තිබුණි. තවද 2006 දෙසැම්බර් මාසයේදී හා 2008 ජනවාරි මාසයේදී කරන ලද තක්සේරු දෙක අතර පහත දැක්වෙන පරිදි සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය විය.

තක්සේරුකරු	වලංගු විකුණුම් වටිනාකම		විචලනය රු.මිලියන
	2006 දෙසැම්බර්	2008 ජනවාරි	
	රු.මිලියන	රු.මිලියන	
බැංකු තක්සේරුකරු	35.0	72.0	37.0
පැනල් තක්සේරුකරු	37.5	80.0	42.5

(xi) හම්බන්තොට බැංකු ශාඛාව විසින් 1999 මාර්තු 23 දින ගනුදෙනුකරුවකුට රු.3,000,000 ක ණයක් ලබාදී තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ මුදල රු.8,412,137 ක් විය. සිල්වර් ලේක් ඉන්ටර් බැන්කින් සිස්ටම් ( Silver Lake Inter Banking System ) ට අනුව ණය ලබාදුන් දිනයත් එය අක්‍රීය ණය ලෙස වර්ග කළ දනයත් එකම දිනයක් වූ අතර එය 1999 මාර්තු 23 දින විය. තවද ශ්‍රී ලංකා ණය සුරැකුම් යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු.1,682,942 ක් බැංකුවට ලැබී තිබුණු බව අනාවරණය විය. කෙසේ වුවද , ලැබිය යුතු ශේෂ ගනුදෙනුකරුගෙන් හෝ ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට බැංකු ශාඛාව අපොහොසත් වී තිබුණි.

(xii) හම්බන්තොට බැංකු ශාඛාව විසින් රු.600,000 ක ණය මුදලක් 2005 සැප්තැම්බර් 16 දින ගනුදෙනුකරුවකුට ලබාදී තිබුණි. පසුව ගනුදෙනුකරු විසින් ණය ආපසු ගෙවීම

පැහැර හැර තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ණය මුදල රු.927,450 ක් විය. කෙසේ වුවද , උකස් දේපල ( ඉඩම) වෙන්දේසි කිරීම මගින් අයවිය යුතු මුදල් අයකර ගැනීමට ශාඛාවට නොහැකි වී තිබුණි.

(xiii) පිටකොටුව බැංකු ශාඛාව විසින් 2004 ඔක්තෝබර් 21 දින ගනුදෙනුකරුවකුට රු.340,000 ක් හා රු.240,000 ක් වූ "ට්‍රස්ට් රිසිට් " ණය (ටීආර්) දෙකක් ලබාදී තිබුණි. මෙම ණය 2005 ජූනි 30 දින අක්‍රීය ලෙස වර්ග කර තිබුණි. හිඟ මුදල අයකර ගැනීම සඳහා 2009 වර්ෂයේදී ශාඛාව විසින් නීතිමය කටයුතු ආරම්භ කර තිබුණද, ඉන් පසු ඒ පිළිබඳව තවදුරටත් කටයුතු කර නොතිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට ණය දෙකෙහි මුළු හිඟ ශේෂය පිළිවෙලින් රු.713,715 ක් හා රු.552,831 ක් විය.

(xiv) ලිබර්ටි ප්ලාසා බැංකු ශාඛාව විසින් 2007 සැප්තැම්බර් 19 දින ගනුදෙනුකරුවෙකුට අයිරා පහසුකමක් ලබාදී තිබුණි. පසුව 2009 මැයි 06 දින අයිරා පහසුකම අක්‍රීය ලෙස වර්ග කර තිබුණි. 2011 දෙසැම්බර් 31 දිනට මුළු හිඟ ශේෂය රු.2,712,219 ක් විය. කෙසේ වුවද ලැබිය යුතු ශේෂ ගනුදෙනුකරුගෙන් අයකර ගැනීමට ශාඛාවට නොහැකිවී තිබුණි. පසුව ගනුදෙනුකරු විසින් ඔහුගේ ව්‍යාපාරය නව කළමනාකරණයක යටතේ රාජගිරිය නගරයේ ස්ථානගත කර තිබුණි.

(xv) ශාඛාවක් විසින් 2011 අගෝස්තු 17 දින ගනුදෙනුකරුවකුට අයිරා පහසුකමක් ලබාදී තිබූ අතර මුළු හිඟ ශේෂය රු.687,473 ක් ( රු.351,449 ක පොලිය ඇතුළත්ව ) විය. 2011 සැප්තැම්බර් මාසයේදී උසාවිය විසින් නඩුව සම්බන්ධයෙන් තීරණයක් ලබාදී තිබුණද ( නඩු අංක 3284 ) එම උසාවි තීරණය විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. හිඟ ශේෂය අයකර ගැනීමෙන් තොරව පැවතුණි. සභාපතිගේ අදහස් දැක්වීමටලට අනුව උසාවි තීරණය වත්කම් අත්කර ගැනීමයි. කෙසේ වුවද , ගනුදෙනුකරුගේ නමින් වත්කම් සොයා ගැනීමට නොහැකි වී ඇත.

## 2.6 ආයෝජන

-----  
පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මිල ප්‍රකාශිත ආයෝජන

-----

මිල ප්‍රකාශිත සමාගම් 41 ක හිමිකම් සුරැකුම්පත් ගනුදෙනු වල බැංකුව විසින් කරන ලද ආයෝජන වල මුළු පිරිවැය 2011 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 885 ක් විය. කෙසේ වුවද , 2011 වර්ෂය අවසානයට එම සුරැකුම්පත්වල වෙළඳපල වටිනාකම එම දිනටම රු.මිලියන 869 ක් පමණක් වූ හෙයින් වෙළඳපල වටිනාකම රු.මිලියන 16 කින් හානිකරණය වී තිබුණි.

(ආ) මිල ප්‍රකාශිත නොවන ආයෝජන

-----

මිල ප්‍රකාශිත නොවන සමාගම් 09 ක බැංකුව විසින් කරන ලද ආයෝජනයන්හි මුළු පිරිවැය 2011 දෙසැම්බර් 31 දිනට රු.මිලියන 1,310 ක් විය. කෙසේ වුවද , ලබාගත හැකි වූ තොරතුරු අනුව 2011 වර්ෂය අවසානයට එම සුරැකුම්පත්වල වෙළඳපල වටිනාකම රු.මිලියන 413 ක් ව පැවති බැවින් රු.මිලියන 897 කින් එම දිනට වටිනාකම හානිකරණය වී තිබුණි.

3. පද්ධති හා පාලන

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු බැංකුවේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත දැක්වෙන පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) නෙස්ට්‍රෝ සැසඳුම්
- (ආ) පාලන ගිණුම්
- (ඇ) උකස්
- (ඈ) ආයෝජන
- (ඉ) ණය සහ අත්තිකාරම්
- (ඊ) තොරතුරු පද්ධතිය
- (උ) මානව සම්පත් කළමනාකරණය
- (ඌ) ශාඛාවල මෙහෙයුම් කටයුතු
- (එ) වත්කම් කළමනාකරණය



